

# කටුක පරිසරයෙන්

## (අ) බංග්ලා දේශය

බංග්ලා දේශයේ අතිශයින්ම ව්‍යාප්තවූ හා දිළිඳු කාන්තාවන් දිළිඳු බවින් මිදීමට උපකාරී වූ නව්‍ය අත්හදා බැලීම් දෙකක් මෙහිදී විමර්ශනයට භාජනය කරමු. පළමුවැන්න බැංකුවකි. කුඩා ග්‍රාමීය ණය දෙන සමිතියක් ලෙස ආරම්භ වූ එය කාන්තාවන් මූලික කරගත් දිළිඳු ජනතාව සඳහාම වූ විකල්ප බැංකු ක්‍රමයකට මනා නිදසුනක් සපයයි, නව පිළිවෙත්, මූල්‍යමය විනයක් හා සියළු මට්ටම් වලදී මනා කලමනාකාරිත්වයක් සහිතව ක්‍රියාත්මක වන පොදු ජන අංශයේ සංවිධානයක් බවට එය පත්වී ඇත. දිළිඳු ජනතාවට සම්ප වීමට සම්ප්‍රදායික බැංකු වල බාධක මැඩ පවත්වා ඇති මෙම බැංකුව සිය සාමාජිකයන්ගේ ආර්ථික හා සමාජ තත්ත්වයන්ට යහපත් බලපෑම් කර ඇත. රාජ්‍ය නොවන සංවිධානයක් වන අනෙක, දැණුවත් කිරීම හා දිළිඳු කාන්තාවන්ට බලය අත්පත් කර ගැනීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් එම ක්‍රියා වලිය තුළින් කාන්තාවන්ගේ සමාජ හා ආර්ථිකමය ප්‍රමුඛතා හා අවශ්‍යතා වලට ප්‍රමුඛත්වය දී ඇත.

### පරිස්ථිතිය

#### (1) ග්‍රාමීන් බැංකුව

ග්‍රාමීන් බැංකුව බිහිවුනේ 1971 දී සිදුවූ නිදහස් අරගලයේ අතුරු ඵලයක් ලෙසිනි. 1976 දී එක් ගමකින් ආරම්භවී දැන් සියයට 69 ක් කාන්තාවන් වන දෙලක්ෂයක ජනතාවට ණය පහසුකම් සැපයීම සඳහා ගම් 5000 කට විහිදී ඇති මෙම බැංකුවේ ක්‍රියාදාමය, නිදහස් අරගලයෙහි ස්වභාවය හා එමගින් විහිදුන නිර්මාණශීලී ශක්තිය ගැන අවබෝධයක් නොමැතිව තේරුම් ගත නොහැකිය.

මෙම අරගලය මගින් පෙන්වා දුන්නේ ශත වර්ෂ ගණනා වක් කීප්පේ පැවැති පරිපාලන සමාජ හා සංස්කෘතික පිළිවෙත් කැඩී බිඳී යාමේ අවශ්‍යතාවයයි. සියයට 80 කට වඩා ප්‍රමාණයක් නිත්‍ය දරිද්‍රතා රේඛණයෙන් පහළ සිටින, ඉඩම් අහිමි දශකෝටියකට ආසන්න ජනතාවක් වෙසෙන රටක, දිළිඳු ජනතාව මෙම අරගල අවධියේදී හා ඉන්පසුව-ඔවුන්ට කිරීමට භාරදිය හැකි යැයි එයට පෙර කිසිවෙකු නොසිතූ-ආර්ථික හා සමාජ කටයුතු සංවිධාන කිරීමට නිරන්තරයෙන් පොළඹවන ලදහ. වරප්‍රසාද, තානාන්තර හෝ උසස් පහත් හේදයක් නොමැතිව කටුක පරිසරයන් තුළ ඔවුහු වේදනා විදිමින් එක්ව කටයුතු කළහ. පෞද්ගලිකව හා සමාජීය වශයෙන් ඔවුහු නව්‍ය භාවයක් ලැබූහ. ජනතාවගේ උත්සාහය

පරිපාලන හැකියාව, පරික්ෂාකාරිත්වය හා වගකීම ප්‍රදර්ශනය වන ආයතන ඔවුහු නිර්මාණය කළහ. බුද්ධිමතුන්, පරිපාලකයන්, දේශපාලකයන්, ශිෂ්‍යයන්, විශේෂඥ වෘත්තීකයන් වැනි විවිධ ජීවන මාර්ගවල ගමන් ගත්තන්, දිළිඳුබවේ හේතූන් දැක ක්‍රියාදාමය තවත් සවිමත් කළහ. නිර්මාණශීලී ප්‍රයත්නයන්ට හා සාමූහික පැවැත්මකට එරෙහිව ජීවිතයට කිදාබැස තිබූ අගතිගාමී හා ප්‍රතිශේදීය හැඟීම් පහකර ගැනීම සඳහා මෙම ක්‍රියාදාමයට සහභාගිවූ අයට එය මුළු මනින්ම නව අත්දැකීමක් විය. විවිධ හේතූන් නිසා නිදහසින් පසු බංග්ලාදේශයේ ග්‍රාමීය පරිසරය සැලකිය යුතු අන්දමින් අගාධයට වැටුනද නිදහස් අරගලයේදී ජනතාව මෙම සංවර්ධන ආවේශයන් සම්පූර්ණයෙන් විනාශවී නැත. තවත් මෙබඳු ආයතන කිහිපයක් නම් කරනවා නම් බාර්ක්, නිජරකොරි හා ප්‍රොසිකා නිදසුන් කොට දැක්විය හැකිය.

දිළිඳු ජනතාව සංවිධානය කිරීම තුළින් ඔවුන් ඉදිරියට ගෙන යෑමට කළ ප්‍රයත්නයන් ගේ ප්‍රතිඵලයක් ලෙස ග්‍රාමීන් බැංකුව හඳුන්වා දිය හැක.

### අරමුණු.

ග්‍රාමීන් බැංකුවේ ප්‍රධාන අරමුණු පහ මෙසේය.

- බැංකු පහසුකම් ප්‍රජාවගේ දිළිඳුම පුරුපයන් හා කාන්තාවන් වෙත ලබාදීම
- මුදල් ණයට දෙන්නන්ගේ පොලී සුරාකෑම නැවැත්වීම
- විරැකියාවෙන් පෙළෙන හෝ සුදුසු රැකියා නොලැබූ අය සඳහා ස්වයං රැකියා අවස්ථා ඇති කිරීම
- දිළිඳු ජනතාවට තේරුම් ගත හැකි හා මුළුමනින්ම සහභාගී විය හැකි සංවිධානාත්මක ව්‍යාපෘතියක් සපයා එමගින් එකිනෙකාගේ ආධාරය මත එම ජනතාව ගේ ආර්ථික සමාජමය හා දේශපාලන ශක්තිය වර්ධනය කිරීම.
- අඩු ආදායම්, අඩු ඉතිරිකිරීම, අඩු ආයෝජන, අඩු ආදායම් යන දීර්ගකාලයක් පැවැති විෂම වක්‍රය කනපිට පෙරලා 'අඩු ආදායම්, ආයෝජනය, වැඩි ආදායම්, වැඩි ආයෝජන, වැඩි ආදායම් යන වක්‍රය ව්‍යාප්ත කිරීම.

### ක්‍රියාවලිය:

ග්‍රාමීන් බැංකුව - බැංකු හෝ සමුපකාර ආඥා පනත් දැනුව ග්‍රාමීය ණය සපයන සම්ප්‍රදායික බැංකුවක් හෝ ණය දෙන ආයතනයක් හෝ නොවේ.

# සංවර්ධනය කරා...



මෙබඳු ග්‍රාමීය ජනතාව  
එක්රැස් කර  
සාමූහිකත්වය මගින් ඔවුන්ට  
සංවර්ධන ශක්තියක්  
ලබා ගැනීම  
මෙම ක්‍රියාකාරිත්වයේ  
පදනමයි.

ඉහත දැක්වූන අරමුණු හා බැඳුන සැලකිය යුතු කාලයක් තිස්සේ ක්‍රියාත්මක කළ යුතු එකිනෙකට සම්බන්ධිත ආර්ථික හා සමාජමය ක්‍රියාවලියක් බැංකුව තුළින් බිහිවී ඇත. මෙලෙස බිහි කරන ලද ක්‍රියාවලිය, දිළිඳු ජනතාව ආරම්භකරන, ඔවුන්ගේ අවශ්‍යතා හඳුනාගෙන සංවිධානය වී සමාජ ආර්ථික නිර්මාණයක් බවට පත්වී, නව පිලිවෙත් ඇති කරගෙන වේගවත්ව ක්‍රියාත්මක වේ. එහි මෘදු බවක් හෝ "පුණ්‍යක්‍රියාවක ස්වභාවයක්" දක්නට නැත. බැංකුවට සම්බන්ධ වන නෑත් සේවාදායකයන් නොව සාමාජිකයන්ය. බැංකුවේ සාර්ථකත්වයේ ගෞරවය-සාමාජිකයන්, බැංකු සේවකයන්, කලමනාකරුවන් හා විවිධ ආධාරක රාජ්‍ය ආයතන ආදී සියලු කාරක කොටස් වලට හා ඔවුන් අතර සබඳතාවය වර්ධනය කිරීමට බැංකුව ආරම්භ කර ඇති නව සංනිවේදන ක්‍රියාවලියට හිමිවිය යුතුය.

සියළු කටයුතු ආරම්භ වන්නේ දිළිඳු කණ්ඩායම් හා ඔවුන්ගේ මධ්‍යස්ථාන තුළිනි. ජනතාව පස් දෙනෙකුගෙන් සමන්විත නමන්ගේම සජාතීය කණ්ඩායමක් බිහි කරන අතර එබඳු කණ්ඩායම් හයක් එක්වී තිස් දෙනෙකුගෙන් සමන්විත මධ්‍යස්ථානයක් ඇති කර ගනිති. දිළින්දන් හඳුනා ගැනීමට නිසි ලෙස ක්‍රියා කරන අතර මුළු ගමම සම්බන්ධ කර ගැනීමේදී උත්සාහයක් නොගැනේ. සියලු සමාජ - ආර්ථික විමර්ශන, සංවාද හා තීරණ ගැනීමේ කේන්ද්‍රය වන්නේ මධ්‍යස්ථානයයි. සතිපතා වාරිකය ආපසු ගෙවන දිනයෙහි සෑම මධ්‍යස්ථානයකම සතිපතා රැස්වීම්ද පැවැත්වේ. මෙම රැස්වීම් වලදී කණ්ඩායම් වලට අදාල - පැවැත්ම, සමාජ හා ආර්ථික අංශ පිළිබඳ සෑම කරුණක්ම සාකච්ඡා කෙරේ. සිය යථාර්ථය මනා ලෙස අවබෝධ කර ගැනීමටත්, හැකි උපරිම ආකාරයෙන් ප්‍රශ්ණ

විසඳා ගන්නා ආකාරය පිළිබඳවත් දැනුමක් මෙම සාකච්ඡාවලින් සාමාජිකයන්ට ලැබේ. දැනට මෙබඳු මධ්‍යස්ථාන 8850 ක් ක්‍රියාත්මක වන අතර ඉන් 74% ක් එනම් 6524 ක් කාන්තාවන්ගෙන් සමන්විතය. ග්‍රාමීය බැංකු සම්බන්ධිත මුළු ජනගහනය -පුරුෂයන්, කාන්තාවන් හා ළමයින් ද- කෝටියකට වැඩි වේ.

කණ්ඩායම් පිහිටුවීමට ආධාර කරන බැංකු සේවකයා කණ්ඩායමත්, මධ්‍යස්ථානයත් බැංකුවත් අතර සමායෝජක ලෙස කටයුතු කරයි. ණය මුදල් යෙදවීම, ආපසු ගෙවීම් වැනි කටයුතු ඇගයීම් ඔහුගේ කාර්යභාරයේ. කොටසකි. හේ සතියකට වරක් මධ්‍යස්ථානයේදී කණ්ඩායම් මුනගැසේ. කණ්ඩායමේ සියළුම සාමාජිකයන් සහභාගිවන මෙම රැස්වීම් වලදී ඔවුන්ට කණ්ඩායම් ක්‍රියාත්මක වෙන ලිහිල් රිහි ගැනද අවබෝධයක් ලැබේ. කණ්ඩායම් හා මධ්‍යස්ථාන වලට බලපාන සියළු රිහි ග්‍රාමීන් බැංකුවේ බිඹිමාලා නම් රිහි මාලාවේ ඇතුළත්ව ඇත. බැංකු කටයුතු පිළිබඳ සියළු තීරණ ගන්නේ කණ්ඩායම් මගිනි. එමෙන්ම ණය නැවත ගැනීමට හා දෙපාර්ශවයට ගිණුම් කටයුතු වලටද කණ්ඩායම සහතික වෙයි. මෙම සමාජීය වගකීම මගින් සම්ප්‍රදායක සබඳතාවය ඉවත් කර ඇත. සියළු බැංකු කටයුතු කෙරෙන්නේ සාමාජිකයන් ඉදිරියේ විවෘත ලෙසය. ජනතාව බුද්ධිමත් හා දැනුවත් කිරීමේ ක්‍රියාවලියේ වැදගත් කොටසක් වන සාමාජිකයන්ගේ අවශ්‍යතා හා ප්‍රමුඛතා අනුව සැකසුන ආර්ථික හා සමාජීය-සංවර්ධන කටයුතු කණ්ඩායම් හා මධ්‍යස්ථාන මගින් ක්‍රියාත්මක කරනු ලබයි. මෙම සහභාගිත්ව සංවර්ධන ක්‍රියාවලිය සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපකරණමය හා සංවිධානමය සැකසුම්ද ඔවුහු වර්ධනය කරති. බැංකු සේවකයා ගෙන් බැංකුමය හා ආර්ථික සංවර්ධන

ය, සමාජීය සංවර්ධනය හා සංවිධානමය යන ක්‍රියාවලීන්ට අවශ්‍ය සහාය ලබා දේ. මෙම ක්‍රියාවලීන් තුනම නිරන්තර සහභාගිත්ව මෙහෙයුම් හා ඇගයීම් වලට භාජනය කිරීම තුළින් ඒකාබද්ධ පුර්ණ ක්‍රියාවලියක් ගොඩ නැගෙන අතර, අභ්‍යන්තර මෙහෙයුම් හා ඇගයීම් එහි ඒකාබද්ධ කොටසක් බවට පත්වේ. බාහිර ආයතන පමණක් නොව කණ්ඩායම් හා මධ්‍යස්ථානද මෙහෙයුම් හා ඇගයීම් කටයුතු සිදු කරනු ලැබේ. මෙම ක්‍රියාවලිය තුළින් ග්‍රාමීය බැංකුව සමාජ ආර්ථික දත්ත විශාල ප්‍රමාණයක් රැස්කරගෙන ඇති අතර, මෙම ක්‍රියා දමයෙහි බල පෑම තක්සේරු කිරීමට පමණක් නොව අනාගතයෙහි ඇති විය හැකි ප්‍රශ්න හඳුනා ගෙන කණ්ඩායම් සාකච්ඡා තුළින් එම ප්‍රශ්න වලට පිළිතුරු සපයා ගැනීමටද එම දත්ත උපයෝගී කරගනු ලැබේ. මෙම සාකච්ඡා වලින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නව අදහස්ද ජනිත වේ. මේ සියල්ල සහභාගිත්ව ක්‍රියා වලියේ අංගයන්ය.

බැංකුව කණ්ඩායම් සඳහා සේවා රැසක් ක්‍රියාත්මක කරයි. මේවා ඉටු කරනුයේ එහි සාමාන්‍ය පරිපාලන යට හා ඉතා විස්තරාත්මක ගිණුම් කටයුතු වලට අමතර වශයෙනි. මේ කටයුතු සියල්ල ඉටු කරනු ලබන්නේ දුප්පත් ජනතාව වෙනුවෙන් කැපවුණු හා ඒ පිළිබඳ අනන්‍යතාවයක් ඇති, එමෙන්ම එම ජනතාවගේ විශ්වාසයට පාත්‍ර වූ උසස් සුදුසුකම් ඇති පිරිසකි. මෙම බැංකු උත්ප්‍රේරකයන්ගේ පුහුණු කටයුතු ග්‍රාමීය බැංකුවේ ජීව රුධිරය වන්නේය. බැංකුවේ සියලුම කාර්යය මණ්ඩලයේ පුහුණුකටයුතු වලින් 80% ක්ම ක්ෂේත්‍රයෙහිදී සිදු කරන නිසා පුහුණුවන්නා සේවකයෙකු වුවද නිලධාරියෙකු වුවද, ඔහුට මුළු ක්‍රියාදාමය පිළිබඳවම මනා අවබෝධයක් ලැබේ. සාමාන්‍යයෙන් පුහුණුවීම් කටයුතු මාස 6 ක් පමණ ජනතාවගේ ජීවන යථාර්ථය මතු කෙරෙන වාතාවරණයක පවත්වනු ලැබේ. එමගින් කණ්ඩායම් සකස් කිරීමට හා සරල ගිණුම් ක්‍රම සැකසීමේ දක්ෂයන් බවට පත් කිරීම සිදුවේ. නිරීක්ෂණයන්ගෙන් සමාජ ආර්ථික යථාර්ථය දැන ගැනීමට, කාර්ය බද්ධ පර්යේෂණ විධික්‍රම භාවිතා කෙරේ, සාමූහික ක්‍රියාවන්හි අගයයන් ආදිය සාවධානව අසා සිටීමෙන් හා එකිනෙකාගේ අත්දැකීම් තුළින් ඉගෙන ගැනීමට අවස්ථාව සැලසේ. නොකඩවා කෙරෙන කටයුත්තක් නම් පුද්ගලයන්ගේ ගතිසොබා වෙනස් වීමයි. සිය නිර්මාණ ශක්තියන්, දේශීය සම්පත් හා ශිල්ප ඥානයන් උපයෝගී කරගෙන සිය දිළිඳු බව තුරන් කර ගැනීමට හැකිවන අවබෝධය දිළිඳු ජනතාවට ලැබීමයි. ජනතාව සතු ව නැති එහෙත් ඔවුන්ගේ කටයුතු වලට අවශ්‍ය අංග සැපයීමට බැංකුව සියුම් ආධාරක සේවාවක් පවත්වයි. මෙම ක්‍රියාවලිය අනුව එම කණ්ඩායම් ප්‍රමාණයෙන් මනා කළමනාකාරිත්වයකින් පවතින විට ඇතිවන සෑම අර්බුදයක්ම වලක්වා ගතහැකිය. නැතහොත් විසඳිය හැකිය. සෑම සුළු කරුණක් කෙරෙහිම අවධානය යොමු කිරීම කාලය ගතවන කාර්යයක් වුව ද එහි ප්‍රතිඵල උසස්ය. මුළු ක්‍රියා වලියම, ස්වභක්තිය ගොඩ නගා ගැනීම පිණිස දිළිඳු ජනතාවට සේවාවක් කරන්නක් වෙයි.

බැංකුවේ ණය දෙන ක්‍රමය පුළුල් ලෙස ක්ෂේත්‍ර හතරකට බෙදිය හැකිය: පඳු සම්පත් හා ධීවර, සැකසුම් හා භාණ්ඩ නිපදවීම්, වෙළඳාම සහ නිවාස ණය යනු ඒවාය. එහෙත් මේවා යටතෙහි ණය දීමට හේතු 400 ක් පමණ ඇත්තේය. ණය දීමේ විශාලතම අවදානම් ලෙස සම්ප්‍රදාක ණය දෙන්නන් පෙන්වා දෙන මෙම ක්‍රියාවලිය තුළින් දිළිඳු ජනතාවට බැංකු

කටයුතු හුරු කළහැකි බවත්, දිළිඳු කාන්තාවන්ට ණය ගෙන ආපසු ගෙවීමේ හැකියාව ලැබෙන බවත් සත්‍යයක්ය යන කරුණ බැංකුව ස්ථාපනය කර ඇත. ණය දීමේ කටයුතු ඉතිරි කිරීම සමග සම්පවී ඇත. දිළිඳු ජනතාවගේ පැවැත්මේ හැකියාව වර්ධනය කර ඔවුන් අර්ථවත් සංවර්ධනය කට යොමු කිරීම කෙරෙහි බැංකුවේ අවධානය යොමුවී ඇත. එහෙයින් ණය දීමේ කටයුතු සමගම ඉතිරි කිරීමේ අරමුදල්ද ආරම්භ වේ. ඒවා අතර කණ්ඩායම් අරමුදල්, හදිසි ආපද අරමුදල්, ළමා සුභසාධන අරමුදල් මෙන්ම පෞද්ගලික ඉතිරි කිරීම් තැන්පතුද ඇත. මෙමගින් ඔවුන් මුදල් පොලියට දෙන්නන්ට නතු වීම වලක්වා ඇත. එහෙත් වඩාත් වැදගත් කරුණ නම් මෙම ඉතිරි කිරීමේ පුරුදු වලින් තනිකරම ආර්ථික හා ආදායම් මාර්ග වැඩිකර ගැනීමේ කටයුතු වලට පමණක් නොව ඔවුන්ගේ අවශ්‍යතා සියල්ල සමස්ථයක් වශයෙන් සපුරා ගැනීමටද උපකාරී වීමයි. දීර්ඝ කාලීන ලෙස, මෙලෙස වැඩිවන ඉතිරි කිරීම් තැන්පතු වත්කම් ඇති කිරීමටත්, ස්වභක්තිය මත පදනම්වූ සංවර්ධන, ක්‍රියාවලිය පවත්වා ගෙන යාමටත් අවශ්‍ය වේ.

නිල මූලය වෙළඳපොළේ පොලී අනුපාත ව්‍යුහය උපයෝගී කරගෙන ග්‍රාමීය බැංකුව ණය මුදල් සඳහා 16% ක පොලියක් අයකරන අතර තැන්පතු සඳහා 8.5% පොලියක් ලබාදේ. මෙ අනුපාත මගින් බැංකුවේ වියදම් පියවා ගත හැකිය. සියලුම ණය සති 52 ක වාරික වශයෙන් ගෙවිය යුතු හෙයින් අදාල වාරිකය ඉතා කුඩානිසා කිසිදු අපහසුවක් ණය ගෙවන්නාට ඇති නොකරයි. මෙම පොලී අනුපාත ඔවුන් එතෙක් පුරුදු වී සිටි, මුදල් පොලියට දෙන්නන්ගේ මාසික 10% (හෝ ඊට වැඩි) පොලී අනුපාතයන් වඩා බෙහෙවින් අඩුය. වාරික නොගෙවීමේ දඩ මුදල 3% ටත් වඩා අඩුය. අනෙක් ණය දෙන ආයතන වල 40% ටත් 60% අතර වන දඩ මුදල් අනුපාතය හා සසඳන විට මෙය අඩු මුදලකි. ණය ලබාගත් කාන්තා වන් 84% ක නොකඩවා ණය ගෙවා ඇති අතර පිරිමින්ගේ එම සංඛ්‍යාව 74% කි.

මෙලෙස විශාල ලෙස ණය ආපසු ගෙවීමට හේතුවන කරුණු රැසක් සඳහන් කළහැකිය. සහභාගිත්ව ක්‍රියාවලිය අනුව ජනතා ගත් අවශ්‍යතා සඳහා ණය නිකුත් කිරීම, කණ්ඩායම් සාමාජිකයන් තෝරාගෙන පුහුණු කිරීම, ණය ආපසු ගෙවීමේ සාමූහික වගකීම, බැංකු සේවකයන්ගේ සුපරීක්ෂණය හා සංවාදය, සතිපතා ණය ගෙවීමේ ක්‍රමය සහ නොනවත්වා කෙරෙන අභ්‍යන්තර ඇගයීම් හා සහභාගිත්ව ප්‍රගතිපාලනය ආදිය ඒවා වෙයි.

බැංකුවේ කටයුතු ව්‍යාප්ත වීම හා වර්ධනය කරණය පිළිබඳව යමක් සඳහන් කළ යුතුය. විහිදුන ගම් හා දෙන ලද ණය ප්‍රමාණ වැඩිවීම අනුව ව්‍යාප්තිය පිළිබඳ තොරතුරු ඉහත සඳහන් කරන ලදී.

1980 දී - ග්‍රාමීන් බැංකුව ආරම්භ කර සිටි වසරකට පසුව බංග්ලාදේශ මහ බැංකුවේ හා ජනජනු කරන ලද වාණිජ බැංකු හයක ආධාරය ඇතිව ග්‍රාමීන් බැංකුවට අතිරේක ශාඛා 22ක් ඇති කිරීමට හැකියාව ලැබිණි. එම වර්ෂයේ දීම කෘෂිකර්ම (17 පිටුව බලන්න)

(16 වෙනි පිටුවෙන්)

සංවර්ධනය සඳහා වන අන්තර් ජාතික අරමුදල (IFAD) බංගලාදේශ රජයේ අනුග්‍රහය ඇතිව බංගලාදේශ බැංකුව මගින් ඇමරිකානු ඩොලර් 34 ලක්ෂයක ණය මුදලක් ප්‍රදානය කළේය. මෙම ණය මුදලින් ඉදිරි වසර 4 තුළ ගනු දෙනු කරුවන් 1,00,000 ක් ආවරණය කෙරෙමින් ශාඛා ප්‍රමාණය 100 දක්වා වැඩි කිරීමට මුදලින් 50% ක් සැපයිණ. 1983 දී එම අරමුදල ඇ: ඩොලර් 236 ලක්ෂයක දෙවන ණය මුදලක්ද ලබාදුන් අතර ස්විඩන් අන්තර් ජාතික සංවර්ධන ඒජන්සිය (SIDA) හා අන්තර් ජාතික සංවර්ධනය පිළිබඳ තෝර්වේජියානු ඒජන්සිය (NORAD) එක්ව ඩොලර් 136 ක ප්‍රදානයක්ද පෝර්ඩ් පදනම ඩොලර් 113 ක ණය මුදලක්ද ලබා දෙන ලදී. එයට අමතර ඩොලර් 18 ලක්ෂයක තවත් ණය මුදලක්ද පෝර්ඩ් පදනමෙන් ලැබිණ. ණය හා ප්‍රදාන අරමුදල සඳහා ඩොලර් ලක්ෂ 505 ක සංවිනයක් ඇති කරගනු පිණිස ග්‍රාමීන් බැංකුවට තම සම්පත් වලින් ඩොලර් ලක්ෂ 113 ක්ද මෙම ප්‍රදානයන්ට එක්කරන්නට සිදුවිය. අනතුරුව, "අධ්‍යයන, නව සොයා ගැනීම් හා සංවර්ධනය සහ නව අත්හදා බැලීම් ඒකකය" ක් ඩොලර් 7,10,000 වියදමින් පෝර්ඩ් පදනම විසින් පිහිටුවන ලදී. මෙම ඒකකය වර්ධකරණයට උපයෝගී කරගත හැකි තවත් උපකරණයකි. 1986 දී මාළු පොකුණු 800 කින් සමන්විත නිකිගාඩ් පලප් සම්පත් ව්‍යාපෘතියෙහි කළමනාකරණ කටයුතු ලබාගත් පසු බැංකුවේ කාර්යයන් නව මාවතක් ඔස්සේද විහිදිනි. මෙම කටයුත්ත සිය සාමාජිකයන් සියල්ලන් ගේ ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස බැංකුව සලකයි.

මෙම ව්‍යාපෘතිය මෙසේ කළහැකි වූයේ මෙම ක්‍රියාවලියට සහභාගිවූ සෑම කෙනෙකුම අවශ්‍යයෙන්ම පුහුණු සංවේදීතාව තත්වකයට පත්කළ හෙයිනි. දෙවැනිව, ක්‍රියා වලියෙන්

ඇති වූ ඉතිරිකිරීම් නැත්තේ ක්‍රියාවලිය පවත්වා ගෙන යාමට අවශ්‍ය යයි අපේක්ෂා කර ව්‍යාප්තිය සඳහා අවශ්‍ය අරමුදල් ණය හා ප්‍රදාන වශයෙන් සැපයීමට සංවේදීතා අධාර සපයන්නන් ඉදිරිපත් වූ නිසාය. සිය මතවාද හෝ පිළිවෙත් බලෙන් පැටවීම නොකල ආධාර සපයන්නන් දිළිඳු ජනතාවගේ අවශ්‍යතා ඉටු කරනු පිණිස වැඩ සටහන් විකාශනය කිරීමට බැංකුවේ නායකත්වය අනුගමනය කළහ.

ආධාර සපයන්නන්, විද්‍යාර්ථීන් හා බැංකුවේ අත්දැකීම් වලින් දැනුම් ලබා ගැනීමට කැමැත්ත දැක්වූ දෙනන් අයද, ග්‍රාමීන් බැංකුව පිළිබඳ බැහැර ඇගයීම් රාශියක් සිදුකර ඇත. මෙම ඇගයීම් වලින් පෙන්වා දුන් කරුණක් වූයේ ග්‍රාමීන් බැංකුව, දිළිඳු භාවය තුරන් කිරීම රැකියා හා ආදායම් වර්ධන කටයුතු හා දිළිඳු කාන්තාවන් සඳහා වත්කම් ඇති කිරීම පිළිබඳ මනා නව සොයා ගැනීම්ක් බවය. ණය ලබා ගත්තදින්ගේ ආදායම ඇස්තමේන්තු කල අන්දමට 60% ක් හෝ ඊටත් වඩා වැඩියෙන් වර්ධනය විය. මුළුමනින්ම කෘෂිකර්ම ශ්‍රමිකයන්වූ පිරිසකට විකල්ප ක්‍රියා වලියන් බිහිවිය. නව බැංකු උති හා සංවිධාන:ත්වක ක්‍රියාදම බිහිවිය. කණ්ඩායම් සහයෝගීතාවය ස්වභාවික ගොඩ නැගීම ස්වයං දැනුවත්කම වැනි අදාශ්‍රමාන සහන රැසක් සාමාජිකයන්ට ලැබිණ. එය දිළිඳු පවුල් වල පෝෂණය, සෞඛ්‍ය හා අධ්‍යාපනය වර්ධනය වීමට හේතුවූ බව කිවයුතු නොවේ. සංවේදීතාවයෙන්, නායකත්වයේ උසස් මට්ටමේ කැපවීමෙන් හා ඒ සියල්ලටම වඩා දිළිඳු කාන්තාවන්ගේ අඛණ්ඩ සහභාගිත්වයෙන් යුතුව ක්‍රියා වලිය දස වසරක් තිස්සේ පැවැතූ බව අවසාන වශයෙන් සඳහන් කළයුතුය. ග්‍රාමීන් බැංකු ක්‍රියා වලිය අසල් වැසි රටවලටද හඳුන්වා දීමටද උත්සාහ ගන්නා ලදී. නිදසුනක් ලෙස මැලේසියාවේ වයඹ දිග සෙලන්ගෝර් ඒකාබද්ධ කෘෂි කර්ම සංවර්ධන ව්‍යාපෘතිය සඳහන් කළහැකිය.